

## ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ලබාදෙන බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂීත කළේඛදු මූල්‍යකරණ ආයතනවල වර්තමාන ක්‍රියාකාරීත්වය

චි.එම්.සංජය ප්‍රසාද් බාලපුරුෂ<sup>1</sup>

### සංකීර්ණය

මූල්‍ය ගනුදෙනුවල ව්‍යාප්තියන් සමග බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවල ආරම්භය ඇති විය. ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය, මහ බැංකුව ප්‍රමුඛ කරගනීමින් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂීත බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලින් සමන්විත පද්ධතියක් වේ. බැංකු තුළින් රටක ආර්ථිකයට මහඟ කාර්යයනාරයක් ඉටු කරනු ලබන අතර විවෙක බැංකු අසමත්වන ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනාගනීමින් මූල්‍ය සමාගම් හා මූල්‍ය කළේඛදුකරණ ආයතන රටක ආර්ථිකයට මහඟ සේවාවක් ඉටු කරනු ලබයි. වර්තමානය වන විට විකාල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති මෙම මූල්‍ය ආයතන විසින් ජනතාවගේ බොහෝ මූල්‍ය අවශ්‍යතාවන් ඉටු කිරීම මගින් ජනතාවට සම්පූර්ණ වී තිබෙන තත්ත්වයක් තුළ මෙම උපිය මගින් එම ආයතන වල ආරම්භය හා විකාශය හඳුනාගනීමින් වත්කම් හා වගකීම් පිළිබඳව, අවදානම් කළමනාකරණය පිළිබඳව මෙන්ම මහ බැංකුව විසින් මෙම ආයතන සම්බන්ධව සිදුකරනු ලබන අධීක්ෂණ හා නියාමන කටයුතු පිළිබඳව සාකච්ඡා කරණු ලැබේ.

මූල්‍ය පද: මූල්‍යකරණ, කළේඛදු, මුදල් සමාගම්

### හැඳින්වීම

19 වන සියවශේ ද කාර්මික විෂ්ලවය ඇතිවන අතර ඒත් සමගම ඇති වූ කර්මාන්ත සඳහා අවශ්‍ය වන්නා වූ යන්තු සූත්‍ර, ප්‍රාග්ධනය සොයා ගැනීම පහසු කාර්යයක් නොවිය. කර්මාන්තකරුවන්ට පෞද්ගලිකව ඒ සඳහා ආයෝජනය කිරීමට තරම් මූල්‍ය ගක්තියක් නොතිබේ. ඒ අනුව එයට විසඳුමක් ලෙස මෙහිදී සාකච්ඡා කිරීමට බලාගාරෝත්තු වන මුදල් සමාගම් හා විශේෂීත කළේඛදු මූල්‍යකරණ ආයතන බිජි වූ බව පෙන්වාදිය හැකිය.

බැංකු අංශය මගින් ලබාදෙන මූලික සේවාවන්ගෙන් වෙනස් වූ සුවිශේෂී සේවාවන් රාජියක් මෙම මුදල් සමාගම් හා කළේඛදු මූල්‍යකරණ ආයතන මගින් සපයනු ලැබේ. කාර්මික, වෙළෙඳ හා තිමෙවුම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයන අතරම කළේඛදුකරණ සේවා මෙන්ම පුද්ගලික ණය අවශ්‍යතාවන් ඉටු කිරීමට මෙම ආයතන වර්තමානය වන විට සමත්ව ඇත. බැංකු අංශය අසමත් වන පාරිභෝගික ණය අවශ්‍යතාවන් සැපයීමට මෙම අංශ සමන් වීම තුළ වර්තමානය වන විට

<sup>1</sup> ගාස්තුවේදී (විශේෂ) ආර්ථික විද්‍යා දෙවන වසර, sanjayapbalasooriya@gmail.com

පනතාවට ඉතා සම්පූර්ණ පද්ධතියක් බවට මුදල් සමාගම් හා කල්ඛු මූල්‍යකරණ ආයතන සමත්ව ඇත. මෙම ආයතන මගින්,

- ගේ දෙර ඉඩකඩම්
- වෙළඳ, ප්‍රවාහන, සුබෝපහෝගී රථවාහන
- කාර්මික හා පාරිභෝෂන හාණ්ඩ

ආදිය කුලී සින්නක්ර ක්‍රමය යටතේ ලබාදෙනු ඇත. මෙම මූල්‍ය ආයතනවල පොලී අනුපාතය බොහෝ විට වැළැ පොලී අනුපාතය මත ගණනය කොට සම වාරිකවලින් තෙය මුදල් අයකර ගනු ලැබේ. වර්තමානය වන විට මෙකි මූල්‍ය ආයතන දේපල විකිණීම, ඉඩම් විකිණීම ඇතුළු වෙනත් බොහෝ පාරිභෝෂන සේවා මෙරටට බැංකු පද්ධතිය හා සම්බන්ධව පවත්වාගෙන යාමට සිදු කරයි.

### මූල්‍ය ආයතන

කාර්මික විෂ්වවේද අතුරු එළයක් වශයෙන් මූල්‍ය ආයතන බිජි වී ඇත. ඒ අනුව මෙහි ඉතිහාසය 19 වන සියවස දක්වා ඇදී යන බව පෙනේ. කාර්මික විෂ්වවිද්‍යාල සමග නව කර්මාන්ත, නිෂ්පාදන වැඩි වන්නට විය. නමුත් එකී නව කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමට ව්‍යවසායකයන්ට ගැටුම සහගත විය. ඒ අනුව ඔවුන්ට තම ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමට පහසු ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට මූල්‍ය ආයතන බිජි වී ඇත.

වර්තමානය වන විට මූල්‍ය ආයතන මගින් ඉතුරුම් තැන්පතු, ස්ථීර තැන්පතු, ලිසිං සහ කුලී පිට ගැණුම්, රන් ණය, මුදල් මාරුව, අමා ඉතුරුම්, ආයෝෂන සේවා, ක්‍රුඩ මූල්‍ය සේවා, වාහන වෙළඳාම, ඉස්ලාම් මූල්‍ය සේවා, ඉඩම් වෙළඳාම වැනි සේවාවන් ලබාදීමින් ආර්ථිකයේ විශාල පැනිකඩක් අවරණය කර ඇත. කෙසේ වෙතත් ආරම්භයේ සිට මෙම ආයතන මගින් සිදුව ඇති වැදගත්ම සේවාව ලෙස කාර්මික, වෙළඳ, නිමුවුම් කටයුතු, රස්කුණ කටයුතු සේම පුද්ගල අවශ්‍යතා සඳහා ද නිය පහසුකම් සැපයීම පෙන්වා දිය හැකිය. බොහෝ විට මෙම නිය ලබාදීමේ දී ඒ සඳහා ඇප ලෙස යම්කිසි දෙයක් තබා ගැනීමට කටයුතු කරනු ලැබේ. වාහනයක ලියාපදිංචි සහතිකය, ඉඩමක ඔප්පුව වැනි දේවල් ඇප මත තබාගෙන තෙය ලබා දීමට කටයුතු කරනු ඇත. වාණිජ බැංකු මගින් නිය ලබාගැනීමේ කටයුත්ත යම්තාක් දුරට සංකීරණ ක්‍රියාවලියක් වන අතර එමගින් තෙය ලබාගැනීමට අපොහොසත් වන පාරිභෝෂකයන් හට මෙම මූල්‍ය ආයතන මගින් පහසුවෙන් තෙය පහසුකම් ලබාගත හැකිය. අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණය අවම ය. මෙහි විශේෂත්වයක් ලෙස ඉක්මණ්න් තෙය ලබාගැනීමට හැකි වීම සහ තෙය සඳහා ගෙවීමට සිදුවන ඉහළ පොලියකින් යුතුක්ත වීම පෙන්වාදිය හැකිය. වැළැ පොලී අනුපාතය යටතේ සම වාරික මගින් තෙය අය කරගනු ලැබේ. මොවුන් තෙය ලබාදීමට මූල්‍ය සම්පාදනය කරගනු ලබන්නේ කාලීන හා ඉතුරුම් තැන්පතු මගිනි. ඒ සඳහා බැංකු පොලී අනුපාතිකයට වඩා ඉහළ පොලියක් ගෙවනු ලැබේ. ගෙවීම අතපසු වන පාරිභෝෂකයන්ගේ හාණ්ඩ යානවාහන හෝ ඇප ලෙස තබන සුරක්ම් තමා සතු කරගෙන තෙය ආවරණය

කරගැනීමට කටයුතු කිරීම තුළ මොවුන් ගෙය ලබාදීමේදී වැඩි අවධානමක් තබා නොගන්නා බව පෙනේ.

### කල්බදු මූල්‍යකරණ ආයතන

කල්බදුකරණය 1977 නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායක් වශයෙන් සංවර්ධනය වී ඇත. නමුත් රට පෙර සිට ම වැඩි අඩු වශයෙන් මූල්‍ය ආයතන මගින් මේ සමාන ක්‍රියාකාරකම් සිදු කර ඇති බව පෙනේ. කෙසේ වෙතත් 1982 ශ්‍රී ලංකා මරික්ස් ලියින් (LOLC) සමාගම ලංකා බැංකුවේ අනුබද්ධිත සමාගමක් වශයෙන් කල්බදු සමාගමක් ලෙස මෙරට ප්‍රථමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇත.

“බදු දෙන්නා ප්‍රාග්ධන භාණ්ඩයේ අයිතිකරුවෙකු වශයෙන් සිටින අතර බදු ගැඹුම්කරු ප්‍රාග්ධන භාණ්ඩය මිලදී නොගන්නා නමුත් එය පාවිච්ච කිරීමේ අයිතිය ලබාගැනීම”

කල්බදු වශයෙන් සරලව හඳුනාගත හැකිය. මෙම ක්‍රියාවලිය මගින් පාරිභෝගිකයාට ඉතා පහසුවෙන් තම අවශ්‍යතාවය ඉටුකරගත හැකිය. එකවර ප්‍රාග්ධනයක් යෙදීමට අවශ්‍ය නොවීම, අයබදු ආදියෙන් සහන ලබාගත හැකි වීම, වාණිජ බැංකු වැනි මූල්‍ය ආයතනවලින් ගෙය ලබා ගැනීමේදී සිදුවන අපහසුතාවන් ට මුහුණපැමට සිදු නොවීම වැනි වාසිදායක තත්ත්වයන් රෙසක් මෙමගින් ඇති වේ. වර්තමානය වන විට මේ සඳහාම ආයතන පද්ධතියක් බිජි වී ඇති අතර එම ආයතන සුළු භා මධ්‍යම පරිමාණික ව්‍යාපාරික ආයතනවලට ප්‍රාග්ධන සැපයීමේ මූලාශ්‍රයක් වශයෙන් වර්තමානයේ වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබයි.

වත්මන් ශ්‍රී ලංකාව තුළ කල්බදු මූල්‍යකරණ ක්‍රියාවලියේ යෙදෙන ආයතන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂීත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම විශේෂීත කල්බදු මූල්‍යකරණ ආයතන පෙන්වාදිය හැකිය. 2015 මහජැනු වාර්තාවට අනුව විශේෂීත කල්බදු මූල්‍යකරණ ආයතන 07 ක් දැනට ක්‍රියාත්මක වේ.

### විශේෂීත කල්බදු මූල්‍යකරණ සමාගම

1. ඇසෙස්වලයින් ලියි. කම්පැනි ලිමිටට්
2. එල්. ඩී. එල්. සී. මයින්කුව් තෙක්චිට් ලිමිටට්
3. එස්. එම්. ඩී. ලියි. පිඑල්සී
4. ඉසුරු ලියි. පිඑල්සී
5. යුතිසන්ට් ලියි. කම්පැනි ලිමිටට්
6. කොෂරේට් ලියි. කම්පැනි ලිමිටට්
7. නිවේස්ට් කැපිටල් ලිමිටට්

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ලබාදෙන බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂීත කළේඛදු මූල්‍යකරණ ආයතනවල වර්තමාන ක්‍රියාකාරීත්වය දෙස බලන විට, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව 2014 වර්ෂය අවසාන වන විට බලපත්‍රලාභී මුදල් සමාගම් 48 කින් හා විශේෂීත කළේඛදු මූල්‍ය සමාගම් 8 කින් මෙම අංශය සමන්විත විය. තමුත් 2015 වන විට බලපත්‍රලාභී මුදල් සමාගම් සංඛ්‍යාව 46 දක්වා ද විශේෂීත කළේඛදු මූල්‍යකරණ සමාගම් සංඛ්‍යාව 7 දක්වා ද අඩු වී ඇත. (ලියාපදිංචි කළේඛදු මූල්‍යකරණ ආයතන 70යි.) මෙම ආයතන වල ගාබා ජාලය 2014 වසර අවසාන වන විට 1132 ක් වූ අතර 2015 වසර අවසානය වන විට එය 1216 දක්වා ගාබා තවදුරටත් වර්ධනය වී ඇත. මෙම ගාබා ව්‍යාප්තිය බස්නාහිර පළාතෙන් පිටත වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාප්ති අනුපාතය දළ වශයෙන් 1:2 ක අනුපාත තත්ත්වයක පැවතිණ.

වගුව 1 : බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂීත කළේඛදු මූල්‍යකරණ සමාගම්වල ගාබා ව්‍යාප්තිය

පළාත	2014	2015
බස්නාහිර	369	394
දකුණ	125	134
සබරගමුව	83	92
වයඹ	118	129
මධ්‍යම	128	139
ලාඟ	60	61
ලනුරු මැද	86	89
නැගෙනහිර	88	98
ලනුර	75	80
එකතුව	1132	1216

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2015

## වත්කම් හා වගකීම්

### වත්කම්

2014 වර්ෂයේදී බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂීත කළේඛදු මූල්‍යකරණ සමාගම් වල වත්කම් ප්‍රමාණය සමඟ්ලයක් ලෙස ගත් කළ 2013 වර්ෂයට සාපේශ්‍යව 18.9% කින් වර්ධනය වී ඇත. එනම් 2013 වර්ෂයේ වාර්තා වූ 20.3% ක වර්ධනයට සාපේශ්‍යව රුපියල් බිලියන 853 දක්වා රු. බ්. 130 කින් වර්ධනය වී ඇත.

2015 වර්ෂයේදී 2014 වර්ෂයට සාපේශ්‍යව 22.3% හෙවත් රුපියල් බිලියන 181.6 කින් වත්කම් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් පහත සාධක බලපා ඇත.

- ❖ ගෝ ගැනීම වල 44.6% ක (රුපියල් බ්ලියන 96.9) වර්ධනය
- ❖ තැන්පතු 16.1% ක(රුපියල් බ්ලියන 66.5) වර්ධනය

#### වගකීම්

වගකීම් වල ප්‍රධාන මූලාශය වන තැන්පතු ප්‍රමාණය 2014 වර්ෂයේදී වාර්තා වූ 50.8% සිට 2015 වර්ෂයේදී 48.2% දක්වා පහළ බැස ඇත. කෙසේ නමුත් තැන්පතුවල ස්ථාවර වර්ධනයක් මැත කාලීනව හඳුනාගත හැකි අතර එයට ප්‍රධානතම හේතුව ලෙස බැංකු වලට සාපේෂ්ඨව ආකර්ෂණීය පොලියක් තැන්පතු සඳහා මෙම අංශය විසින් ලබා දීම පෙන්වාදිය හැකිය. සමස්ත තැන්පතු ප්‍රමාණය 2014 වර්ෂයට සාපේෂ්ඨව 2015 වර්ෂයේදී රුපියල් බ්ලියන 480.6 දක්වා රුපියල් බ්ලියන 66.5 කින් වර්ධනය වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 16.1% ක වර්ධනයකි. එයින් 95% ක් කාලීන තැන්පතු හෙවත් ස්ථාවර තැන්පතු වන අතර ඉතුරුම් තැන්පතු වල සැලකිය යුතු වර්ධනයක් සිදුව තැත.

වගකීම් වල තවත් පැතිකඩික් වන ගෝ ගැනීම 2014 වසරේ වාර්තා වූ 12.6% ක වර්ධනය හා සැසදීමේදී 2015 අවසානය වන විට 44.6% කින් සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇත. එය රුපියල් බ්ලියන 96.9 ක වර්ධනයකි.

වගකීම් 2 : බලපුනුලාභී මුදල් සමාගම හා විශේෂිත කළේඛදු මූල්‍යකරන සමාගම් වල වත්කම් හා වගකීම්

අයිතමය	2014		2015		වෙනස	
	රු. ඩී	%	රු. ඩී	%	2014	2015
<u>වත්කම්</u>						
➤ ගෝ සහ අත්තිකාරම්	604	74.1	796	79.9	15.8	31.8
➤ ආයෝජන	110	13.5	100	10.0	111.9	-9.2
➤ වෙනත්	101	12.4	101	10.1	-9.3	-0.4
<u>වගකීම්</u>						
➤ සමස්ත තැම්පතු	414	50.8	481	48.2	22.8	16.1
➤ සමස්ත ගෝ	217	26.7	314	31.6	12.9	44.8
➤ ගැනීම	117	14.3	123	22.4	20.3	5.1
➤ ප්‍රාග්ධන මූලිකාංග	748	91.8	918	92.2	19.3	22.7
➤ සමස්ත අරමුදල්	67	8.2	78	7.8	14.9	17.9
සමස්ත වත්කම්/වගකීම් (ගුද්ධ)	815	100.0	996	100.0	19.0	22.3

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, 2015

## අවදානම් කළමනාකරණය

බලපත්‍රලාභී මුදල් සමාගම හා විශේෂිත කළේඛදු මූල්‍යකරණ සමාගම් යන අංශයෙහි අවදානම් පිළිබඳ සාකච්ඡා කරන විට එම අවදානම් ප්‍රධාන කොටස් තුනක් යටතේ පෙන්වාදිය හැකිය.

01. ජය අවදානම

02. වෙළෙඳපල අවදානම

03. දුවකිලතා අවදානම

### ජය අවදානම

2014 වසරට සාපේක්ෂව 2015 වර්ෂයේදී මෙම අංශයේ වන්කම්වල වල ගුණාත්මකභාවය ඉහළ ගොස් ඇත. අක්‍රිය ජය අනුපාතිකය සහ වෙන්කිරීම් ආවරණ අනුපාතික වල අඩු විමක් හඳුනා ගත හැකිය. ජය කළමේහි ඉහළ වර්ධනය ජෙතුවෙන් දළ අක්‍රිය ජය අනුපාතිකය සහ ගුද්ධ අක්‍රිය ජය අනුපාතිකය 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේදී පිළිවෙළින් 5.7% සහ 1.6% දක්වා පහත වැරී ඇත.

වගුව 3 : ජය අවදානම

	2014	2015
දළ අක්‍රිය ජය අනුපාතිකය	6.9	5.7
ගුද්ධ අක්‍රිය ජය අනුපාතිකය	2.3	1.6

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, 2015

2014 වර්ෂයේදී අක්‍රිය ජය ප්‍රමාණය රුපියල් බිලයන 7.1 න්ද, 2015 වර්ෂයේදී 3.3න්ද ඉහළ ගොස් ඇත. 2014 සමග සසඳන විට 2015 වර්ෂයේ අක්‍රිය ජය ප්‍රමාණය ඉහළ යැම සැලකිය යුතු මට්ටමක නොපවති.

වෙළෙඳපොල අවදානම

බලපත්‍රලාභී මුදල් සමාගම හා විශේෂිත කළේඛදු මූල්‍යකරණ සමාගම අවම වෙළෙඳපොල අවදානමකට මුහුණපාන අතර එයට ප්‍රධාන හේතුව ලෙස වෙළෙඳ කළම් සහ විදේශීය විනිමය ගනුදෙනු සඳහා මෙම අංශය නිරාවරණය නොවීම හඳුනා ගත හැකිය. 2015 වර්ෂය ගැන සලකා බලන විට වසර ප්‍රාග්ම පහළ පොලී අනුපාතික තන්වයක පැවතීම තුළ පොලී අනුපාතික අවදානම ද අඩු වී ඇත.

## දුවසීලතා අවධානම

දුවසීලතාවය ලෙස වත්කමක් මුදල් බවට පත් කර ගැනීමට ඇති හැකියාවේ කාර්යක්ෂමතාවය හඳුනා ගත හැකිය. 2015 වර්ෂයට අදාළව බලපත්‍රලාභී මුදල් සමාගම හා විශේෂිත කළේබදු මූල්‍යකරණ සමාගම් අතිරික්ත දුවසීලතාවයකින් යුත්ත්ව ක්‍රියාත්මක වීම තුළ දුවසීලතා අවධානම පහළ මට්ටමක පැවත ඇත. 2015 වර්ෂයේදී දුවසීලතා අවශ්‍යතාවය වූ රුපියල් බිලියන 65.7 ට වචා රුපියල් බිලියන 13.7 එනම් රුපියල් බිලියන 79.4 ක දුවසීලතා වත්කම් ප්‍රමාණයක් මෙම අංශය විසින් පවත්වා ගෙන ගොස් ඇත. තව ද කාලීන තැන්පතු සඳහා අවශ්‍ය දුවසීලතා වත්කම් අනුපාතය වන 10% හා ඉතුරුම් තැන්පතු සඳහා වූ 15% එම ප්‍රමාණයටත් වචා ඉහළ මට්ටමක 2015 වර්ෂය තුළ පවත්වා ගෙන ගොස් තිබීම තුළ දුවසීලතා අවධානම අඩු මට්ටමක පවත්වා ගැනීමට බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේබදු මූල්‍යකරණ සමාගම් සමත්ව ඇත.

## අධික්ෂණය හා නියාමනය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේබදු මූල්‍යකරණ සමාගම් වල අධික්ෂණ කටයුතු කරනු ලබයි. 1979 අංක 27 දරණ මුදල් සමාගම් පාලන පනත වෙනුවට 1988 අංක 78 දරණ මුදල් සමාගම් පනත ප්‍රතිඵ්‍යාපනය කිරීමත් සමග මුදල් ව්‍යාපාර නියාමන හා අධික්ෂණය කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුව 1988 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. කෙසේ නමුදු 2011.11.09 දින සිට බල පැවැත්වෙන පරිදි ඉදිරිපත් වූ 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත මගින් වර්තමානයේ දී බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ කටයුතු පාලනය කරනු ලබයි. 2000 අංක 56 දරණ කළේබදු මූල්‍යකරණ පනත බලාත්මක වීමත් සමග කළේබදු මූල්‍යකරණ ව්‍යාපාර නියාමන අධික්ෂණයද මෙම දෙපාර්තමේන්තුව යටතට පත් විය.

බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ප්‍රධාන කාර්යයන් පහත පරිදි දක්වීය හැකිය.

- ❖ පරික්ෂණ සහ අධ්‍යේච් සුපරික්ෂණ මගින් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කළේබදු මූල්‍යකරණ සමාගම් අධික්ෂණය කිරීම.
- ❖ නියාමන අනුමැතින් ලබා දීම.
- ❖ විධානයන් සහ විවක්ෂණ අවශ්‍යතා නිකුත් කිරීම.
- ❖ අනවසරයෙන් පවත්වාගෙන යන මුදල් ව්‍යාපාර හා අනවසර තැන්පතු යස් කිරීම විමර්ශනය කිරීම.
- ❖ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- ❖ මහජන පැමිණිලි සඳහා ගොමු වීම.

මෙම අධික්ෂණ කටයුතු සිදු කිරීම තුළ බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේබදු මූල්‍යකරණ සමාගම් තුම්වත් පාලනයකට හසු වී මහජනතාවට නිසි සේවාවක් සැපයීමට කැප වනු ඇත.

ඉහතින් ගෙනහැර දක්වූ කරුණු තුළින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නා වූ බලපත්‍රලාභී මුදල් සමාගම හා විශේෂිත කළේඛදු මූල්‍යකරණ සමාගම් වල ක්‍රියාකාරිත්වය, ඔවුන් ලබාදෙන සේවාවන්, එම ආයතන අධික්ෂණ කටයුතු යනාදී පැනිකච්චයන් කිහිපයක වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

### සමාලෝචනය

වර්තමානය වන විට ජනතාවට වඩාත් සම්පූර්ණ වෙමින් ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් ඉටුකර දෙමින් රැකියා දස දහස් ගණනක් බිජි කරමින් රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් වෙමින් බලපත්‍රලාභී මුදල් සමාගම හා විශේෂිත කළේඛදු මූල්‍යකරණ සමාගම් ශ්‍රී ලංකාව තුළ මහත් කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

මෙම පසුවෙම තුළ මතා නියාමනයක් ඔස්සේ මෙකි මූල්‍ය ආයතන පද්ධතිය පවත්වාගෙන යාම තුළ එය නිසකවම ශ්‍රී ලාංකිය කුටුම්භ ඒකකයේ සිට ස්වයං රැකියා, කුඩා පරිමාණ, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් දක්වා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සම්පාදනය කිරීම තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දිනෙන් දින වර්ධනීය පැනයක් අත්කරගනු ඇත. තව දුරටත් තම සේවාවන් ප්‍රාථමික කරමින් තරුණ ව්‍යවසායකයන් හඳුනාගනීමින් ඔවුන්ට තම ඉලක්කගත ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදෙමින්, මූල්‍ය අවශ්‍යතාවන් ඉටුකරදීම තුළ ශ්‍රී ලාංකික ආර්ථිකය තව දුරටත් වර්ධනය වනු ඇත.

### ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

- සමරසිඵ පී. (2011), මූලික ආර්ථික විද්‍යා මූලධර්ම විග්‍රහය, ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍යාලය, කොළඹ 01.
- නත්දසේන කේ.ඩී. (1993), බැංකු මූලධර්ම හා පරිවය, සී / ස දීපානි මූල්‍යාලය, නුගේගොඩ
- දිසානායක ජී..ජී.ආර්. (2009), ශ්‍රී ලංකාවේ බැංකු සහ සේවා, එස් ඇන්ඩ් එස් ප්‍රින්ටරස්, කොළඹ 10.
- වෙළගෙදර වමින්ද (2005), වත්මන් බැංකු කටයුතු හා නව ප්‍රවණතා, ගාස්ටි පබලිෂින් (ප්‍රසිවට්) ලිමිටඩ්.
- ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව (2013, 2014, 2015)
- [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)